

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2024
கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2024
General Certificate of Education (Adv. Level) Examination, 2024

ගිණුම්කරණය II
கணக்கீடு II
Accounting II

33 S II

පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි
மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
Additional Reading Time - 10 minutes

අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කරගැනීමටත් යොදාගන්න.

වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

උපදෙස්:

- * පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- * සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලිවීම අලුත් කඩදසියකින් ආරම්භ කරන්න.
- * අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.
- * මෙම ප්‍රශ්න පත්‍රයට ලකුණු 200 ක් හිමි වේ.

1. 2024.03.31 දිනට සීමිත සාරාංශ පොදු සමාගමේ සාරාංශගත ශේෂ පිරික්සුම පහත දී ඇත.

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
දේපළ, පිරියත සහ උපකරණ	80 000	
භාවිත අයිතිය සහිත වත්කම	10 000	
සමුච්චිත ක්ෂය - දේපළ, පිරියත සහ උපකරණ		16 000
- භාවිත අයිතිය සහිත වත්කම		500
කල්බදු වගකීම		10 000
විකුණුම්		98 500
විකුණුම් පිරිවැය	45 200	
තොග	5 600	
වෙනත් ආදායම්		2 600
වෙළෙඳ ලැබිය යුතු දෑ	3 450	
භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන	18 000	
මුදල් සහ මුදල් සමාන දෑ	3 800	
2023.04.01 දිනට ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්		40 000
2023.04.01 දිනට රඳවාගත් ඉපැයුම්		33 200
ප්‍රත්‍යාගණන සංවිනය - ගොඩනැගිලි		6 000
අතුරු ලාභාංශ	3 000	
පරිපාලන වියදම්	25 250	
බෙදාහැරීමේ පිරිවැය	10 750	
මූල්‍ය පිරිවැය	400	
වෙනත් වියදම්	800	
ගෙවූ වගකීම් සහතික වියදම්	600	
2023.04.01 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන		900
ගෙවූ ආදායම් බදු	1 400	
2023.04.01 දිනට ආදායම් බදු සඳහා ප්‍රතිපාදන		550
	208 250	208 250

අතිරේක තොරතුරු:

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත තොරතුරු සැලකිල්ලට ගත යුතු වේ.

- (i) සමාගම විසින් නොග, මුළු පිරිවැය හෝ මුළු ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට මිනුම් කර ඇත. 2024.03.31 දිනට නොගවල මුළු පිරිවැය සහ මුළු ශුද්ධ උපලබ්ධි අගය පිළිවෙළින් රු. 5 600 000 ක් සහ රු. 6 200 000 ක් විය. කෙසේ වුව ද, 2024.03.31 දිනට එක් නොග අයිතමයක ශුද්ධ උපලබ්ධි අගය එහි පිරිවැයට වඩා රු. 450 000 කින් අඩු විය.
- (ii) ශේෂ පිරික්සුමේ වෙළෙඳ ලැබිය යුතු දෑ ශේෂය දක්වා ඇත්තේ 2024.03.31 දිනට වෙළෙඳ ගෙවිය යුතු දෑ ශේෂය වූ රු. 2 550 000 ක් හිලව් කිරීමෙන් පසුව ය.
- (iii) ශේෂ පිරික්සුමේ දක්වා ඇති මුදල් සහ මුදල් සමාන දෑ තුළ පිළිවෙළින් මාස තුනක සහ මාස හයක කාලයක් සඳහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළ රු. 600 000 ක් සහ රු. 1 500 000 ක් ද ඇතුළත් වේ.
- (iv) 2024.03.31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන රු. 1 050 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
- (v) දේපළ, පිරියත සහ උපකරණවල විස්තර පහත පරිදි වේ.

විස්තරය	2024.03.31 දිනට පිරිවැය/අගය (රු.'000)	2024.03.31 දිනට සමුච්චිත ක්ෂය (රු.'000)	අත්පත් කරගත් දිනට ඇස්තමේන්තු කළ එලදායි ජීවකාලය (වර්ෂ)
ගොඩනැගිලි	48 000	4 000	20
මෝටර් රථ	20 000	12 000	5
කාර්යාල උපකරණ	12 000	—	8
	<u>80 000</u>	<u>16 000</u>	

- මෙම සියලු දේපළ, පිරියත සහ උපකරණ පරිපාලන කටයුතු සඳහා භාවිත කෙරේ. මෙම වත්කම්වල ප්‍රවර්තන වර්ෂය සඳහා ක්ෂය, නිවැරදිව ගණනය කර පරිපාලන වියදම් තුළ ඇතුළත් කර ඇත. තවද, වර්ෂය තුළදී දේපළ, පිරියත සහ උපකරණ මිල දී ගැනීම හෝ ඉවත් කිරීම් සිදු වී නොමැත.
 - 2023.03.31 දින සමාගම විසින් ගොඩනැගිලි ප්‍රථම වරට එහි සාධාරණ අගය වූ රු. 48 000 000 කට ප්‍රත්‍යාගණනය කරන ලද අතර එයින් රු. 7 000 000 ක අතිරික්තයක් ඇති වී තිබුණි. මෙම ප්‍රත්‍යාගණනය නිවැරදිව ගිණුම්ගත කර තිබුණි.
 - 2024.03.31 දිනට කාර්යාල උපකරණවල පිරිවැය සහ සමුච්චිත ක්ෂය පිළිවෙළින් රු. 16 000 000 ක් සහ රු. 3 000 000 ක් විය. මෙදින සමාගම විසින් කාර්යාල උපකරණ ප්‍රථම වරට එහි සාධාරණ අගය වූ රු. 12 000 000 කට ප්‍රත්‍යාගණනය කරන ලද අතර, එමගින් හිඟයක් ඇති විය. මෙම හිඟය ගොඩනැගිලි ප්‍රත්‍යාගණන සංචිත ගිණුමට හර කර ඇත.
- (vi) ගොඩනැගිල්ලක භාවිත අයිතිය වර්ෂ 5 ක කාලයක් සඳහා ලබා ගැනීමට 2023.04.01 දින සමාගම කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. මෙදින භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැය සහ ආරම්භක කල්බදු වගකීම රු. 10 000 000 ක් ලෙස නිවැරදිව ගිණුම්ගත කර තිබුණි. කල්බදු ගිවිසුමට අනුව රු. 3 200 000 ක් බැගින් වූ සමාන වාර්ෂික කල්බදු වාරික 5 ක් 2024.03.31 දිනෙන් ආරම්භ වී කල්බදු කාලසීමාව තුළදී ගෙවිය යුතු වේ. පළමු කල්බදු වාරිකය 2024.03.31 දින ගෙවා ඇති අතර, එය පරිපාලන වියදමක් ලෙස සටහන් කර ඇත. මෙම කල්බදු වාරිකය ගෙවීමට අදාළව වෙනත් කිසිදු ගිණුම්කරණ සටහනක් තබා නොමැත. 2024.03.31 සහ 2025.03.31 දිනෙන් අවසන් වර්ෂ සඳහා අදාළ කල්බදු පොලිය පිළිවෙළින් රු. 1 800 000 ක් සහ රු. 1 548 000 ක් වේ. කල්බදු කාලසීමාව අවසානයේදී මෙම ගොඩනැගිල්ල කල්බදු විකුණුම්කරුට භාරදිය යුතු වේ. කෙසේ වුව ද, මෙම භාවිත අයිතිය සහිත වත්කම එහි එලදායි ජීවකාලය වූ වර්ෂ 20 මත පදනම්ව ක්ෂය කර ඇති අතර එය පරිපාලන වියදම්වල ඇතුළත් කර ඇත.
- (vii) ශේෂ පිරික්සුමේ දක්වා ඇති ගෙවූ ආදායම් බදු සමන්විත වන්නේ පසුගිය වසර සඳහා ගෙවූ රු. 600 000 ක් සහ ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු තුන සඳහා ගෙවන ලද බදු වලිනි. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම රු. 1 100 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
- (viii) 2023.04.01 දිනට ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සමන්විත වන්නේ කොටසක් රු. 10 බැගින් නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් 4 000 000 කිනි. සමාගම විසින් මෙදිනට පැවති සෑම කොටස් පහකට එක් කොටසක් බැගින් වූ අනුපාතයකට කොටසක් රු. 12 ක ප්‍රතිෂ්ඨාවකට රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනික කරන ලදී. මේ සඳහා කිසිදු ගැලපීමක් ගිණුම්පොත්වල සටහන් කර නොතිබුණි.

අවශ්‍ය වන්නේ:

'LKAS 1- මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම' ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත සාරාංශ පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන් ද ඇතුළුව):

- (1) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- (2) 2024.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- (3) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය (මුළු කෙටුණු 40 යි)

2. (අ) නිෂ්පාදන ආයතනයක් වූ සීමිත අමර පොදු සමාගමට අමුද්‍රව්‍ය අයිතමයකින් වර්ෂයකට ඒකක 10 000 ක් අවශ්‍ය වේ. මෙම අමුද්‍රව්‍ය ඒකකයක ගැනුම් මිල රු. 2 000 කි. මෙම අමුද්‍රව්‍යයේ ඇණවුමක් සඳහා ඇණවුම් පිරිවැය රු. 5 000 කි. මෙම අමුද්‍රව්‍ය ඒකකයක වාර්ෂික තොග රඳවාගැනීමේ පිරිවැය එහි ගැනුම් මිලෙන් 20% ක් වේ. මෙම අමුද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම සහ අවම තොග මට්ටම පිළිවෙළින් ඒකක 700 ක් සහ ඒකක 200 ක් වේ. මෙම අමුද්‍රව්‍යයේ යළි ඇණවුම් මට්ටම ඒකක 600 ක් වන අතර එහි සාමාන්‍ය පොරොන්දු කාලය සති 2 ක් වේ.

අවශ්‍ය වන්නේ:

- (1) ආර්ථික ඇණවුම් ප්‍රමාණය
- (2) වර්ෂයක් සඳහා ඇණවුම් ගණන
- (3) සාමාන්‍ය තොග මට්ටම
- (4) සතියක් සඳහා සාමාන්‍ය පරිභෝජනය (කෙටුණු 10 යි)

(ආ) සීමිත තොරින් පොදු සමාගම 'A' සහ 'B' යන වර්ග දෙකක භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබයි. මෙම සමාගම 'එකලස්' සහ 'නිමැවුම්' නම් වූ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකකින් සහ 'ගබඩාව' යන සේවා දෙපාර්තමේන්තුවකින් සමන්විත වේ.

ක්‍රියාකාරී මට්ටම ඒකක 3 000 කට අදාළව සමාගමේ ගිණුම් සහායක විසින් ඉදිරි වර්ෂය සඳහා පහත පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ගණනය කර ඇත. (මෙම ක්‍රියාකාරී මට්ටම සමන්විත වන්නේ 'A' භාණ්ඩයෙන් ඒකක 2 000 කින් හා 'B' භාණ්ඩයෙන් ඒකක 1 000 කිනි).

- එකලස් දෙපාර්තමේන්තුව - යන්ත්‍ර පැයක් සඳහා රු. 20
- නිමැවුම් දෙපාර්තමේන්තුව - සෘජු ග්‍රම පැයක් සඳහා රු. 30

මෙම පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ගණනය කිරීමේදී ගිණුම් සහායක විසින් පහත වැරදි සිදු කර ඇති බව පසුව අනාවරණය විය.

- එකලස් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත යන්ත්‍ර පැය සහ නිමැවුම් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත සෘජු ග්‍රම පැය පිළිවෙළින් 65 000 ක් සහ 35 000 ක් ලෙස වැරදි සහගතව යොදාගෙන ඇත.
- රු. 720 000 ක් වන මුළු නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු අතර සමානව විභජනය කර ඇත.
- ගබඩාවේ නිවැරදි මුළු පොදුකාර්ය පිරිවැය රු. 210 000 ක් වුව ද එය වැරදිමකින් රු. 150 000 ක් ලෙස ගණනය කර ඇත. කෙසේ වුව ද, එය නිවැරදි අනුපාතය වූ 2:1 ට පිළිවෙළින් එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු අතර නැවත විභජනය කර ඇත.
- තවද පහත නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සැලකිල්ලට ගෙන නොමැත.

	රු.
වක්‍ර වේතන - එකලස් දෙපාර්තමේන්තුව	340 000
- නිමැවුම් දෙපාර්තමේන්තුව	80 000
එකලස් දෙපාර්තමේන්තුවේ භාවිත කරන විශේෂිත උපකරණයක කුලිය	420 000
යන්ත්‍ර සඳහා රක්ෂණ වාරිකය	170 000
නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා විදුලිය	100 000
නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා සේවක සුබසාධනය	400 000

අතිරේක තොරතුරු:

- යන්ත්‍ර රක්ෂණ වාරිකය අදාළ වන්නේ එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තුවලට පමණි. එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තුවල යන්ත්‍ර වටිනාකම පිළිවෙළින් රු. මිලියන 16 ක් සහ රු. මිලියන 18 ක් වේ.
- එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු සඳහා අයවැයගත කිලෝවොට් පැය පිළිවෙළින් 8 000 ක් සහ 2 000 ක් වේ.
- එකලස් සහ නිමැවුම් යන නිෂ්පාදන දෙපාර්තමේන්තුවල සේවක සංඛ්‍යාව පිළිවෙළින් 60 ක් සහ 20 ක් වේ.
- නිවැරදි අයවැයගත යන්ත්‍ර පැය සහ අයවැයගත සෘජු ග්‍රම පැය පිළිවෙළින් 40 000 ක් සහ 20 000 ක් වේ.

- නිෂ්පාදන දෙපාර්තමේන්තුවල සැකසීමේ කාලය පහත පරිදි වේ.

	A භාණ්ඩය	B භාණ්ඩය
එකලස් දෙපාර්තමේන්තුව (යන්ත්‍ර පැය)	2	3
නිමැවුම් දෙපාර්තමේන්තුව (සාප්ත ග්‍රෑම් පැය)	3	4

- 'A' සහ 'B' භාණ්ඩ ඒකකයක් සඳහා ප්‍රාථමික පිරිවැය පිළිවෙළින් රු. 240 ක් සහ රු. 235 ක් වේ.
- සමාගම විසින් නිෂ්පාදන පිරිවැය මත 40% ක ලාභයක් තබා ගනිමින් භාණ්ඩ විකුණනු ලබයි.

අවශ්‍ය වන්නේ:

- (1) විභජන පදනම් පැහැදිලිව දක්වමින් සංශෝධිත පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව
- (2) එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු සඳහා සංශෝධිත පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත
- (3) 'A' භාණ්ඩයේ සහ 'B' භාණ්ඩයේ ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය
- (4) ක්‍රියාකාරී මට්ටම ඒකක 3 000 දී මුළු නිෂ්පාදන පිරිවැය සහ විකුණුම් වටිනාකම

(ලකුණු 30 යි)

(මුළු ලකුණු 40 යි)

3. (අ) දිල්ශාන් එන්ටර්ප්‍රයිසස් විශේෂිත වර්ගයක පරිගණක විකුණන ආයතනයකි. මෙම ආයතනය එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත. 2024.10.01 දිනට පහත ශේෂ ව්‍යාපාරයේ ගිණුම් පොත්වලින් උපුටා ගෙන ඇත.

	රු.'000
දේපළ, පිරිසන සහ උපකරණ	324
තොගය (පරිගණක 2 යි) - පිරිවැයට	250
වෙළෙඳ ණයගැතියෝ	126
මුදල්	120
මුළු වත්කම්	820
හිමිකම	610
වෙළෙඳ ණයහිමියෝ	150
VAT පාලන - බැර ශේෂය	60
හිමිකම හා වගකීම්	820

පහත ගනුදෙනු 2024 ඔක්තෝබර් මාසය තුළදී ව්‍යාපාරයේ සිදු වී ඇත.

අංකය

ගනුදෙනුව

- 1 අයිතිකරු විසින් රු. 120 000 ක මුදල් අතිරේක ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට ලබාදෙන ලදී.
- 2 රු. 20 000 ක වෙනත් ආදායම් ලැබුණි.
- 3 ආරම්භක තොගයේ පැවති, පරිගණක දෙක, එකක් රු. 295 000 බැගින් (එක් පරිගණකයක් සඳහා රු. 45 000 ක VAT ඇතුළත්ව) ණයට විකුණන ලදී.
- 4 10% ක මුදල් වට්ටමක් ලැබීමෙන් පසුව ආරම්භක වෙළෙඳ ණයහිමියන්ට රු. 135 000 ක් ගෙවන ලදී.
- 5 එකක් රු. 118 000 බැගින් (එක් පරිගණකයක් සඳහා රු. 18 000 ක VAT ඇතුළත්ව) පරිගණක තුනක් ණයට මිල දී ගන්නා ලදී.
- 6 තොගයේ තිබූ පිරිවැය රු. 100 000 ක් වූ පරිගණකයක් අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා ලබා ගන්නා ලදී.
- 7 තොගයේ තිබූ පිරිවැය රු. 100 000 ක් වූ පරිගණකයක් කාර්යාලයේ භාවිතය සඳහා ලබාදෙන ලදී.
- 8 පරිගණකයක් රු. 177 000 කට (රු. 27 000 ක VAT ඇතුළත්ව) අත්පිට මුදලට විකුණන ලදී. මෙම පරිගණකයේ පිරිවැය රු. 100 000 ක් විය.
- 9 රු. 80 000 ක මෙහෙයුම් වියදම් ගෙවන ලදී.
- 10 රු. 6 000 ක මුදල් වට්ටමක් ලබා දීමෙන් පසුව රු. 120 000 ක් ආරම්භක වෙළෙඳ ණයගැතියන්ගෙන් ලැබුණි.
- 11 එකක් රු. 147 500 බැගින් (එක් පරිගණකයක් සඳහා රු. 22 500 ක VAT ඇතුළත්ව) පරිගණක දෙකක් අත්පිට මුදලට මිල දී ගන්නා ලදී.
- 12 2024.10.31 දිනට අවසන් තොගය එහි ශුද්ධ උපලබ්ධි අගය වූ රු. 200 000 ට මිනුම් කරන ලදී. තොගයේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය අතර වෙනස වියදමක් ලෙස සලකන ලදී.

අවශ්‍ය වන්නේ:

- (1) 2024.10.01 දිනට ශේෂ සටහන් කර අංක 1 සිට 12 දක්වා ඇති ගනුදෙනුවල බලපෑම (අගයන් සහිතව) ගිණුම්කරණ සමීක්ෂණය භාවිත කරමින් පෙන්වුම් කරන්න. එක් එක් අගය ඉදිරියෙන් එය වැඩි වේ නම් (+) ද, අඩු වේ නම් (-) ද යන්න සඳහන් කරන්න. විකුණුම් හා ගැනුම් දෙකටම අදාළ VAT ගිණුම්කරණ සමීක්ෂණයේ VAT පාලන තීරුවේ සටහන් කළ යුතු වේ. (මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න).

(රු.'000)

ශේෂය / ගනුදෙනු අංකය	වත්කම් =				වගකීම් +		හිමිකම්
	දේපල, පිරිසක සහ උපකරණ	කොහය	වෙළෙඳ ණයගැතිකරය	මුදල්	වෙළෙඳ ණයහිමිකරය	VAT පාලන	
2024.10.01 දිනට ශේෂය							
1							
2							

2024.10.31 දිනට ශේෂය							

- (2) 2024.10.31 දිනෙන් අවසන් මාසය සඳහා දළ ලාභය ගණනය කිරීම සඳහා ප්‍රකාශනය (ලකුණු 30 යි)

- (ආ) 2023.04.01 දිනට සුබසාධක සංගමයක සාමාජිකයන් 200 දෙනෙකු සිටියහ. එක් සාමාජිකයෙකු සඳහා වාර්ෂික සාමාජික මුදල රු. 12 000 ක් වේ. පහත තොරතුරු 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සුබසාධක සංගමයට අදාළ වේ.

යාවත්කාමී සාමාජිකත්වය:

- 2023.04.01 දින සුබසාධක සංගමය විසින් යාවත්කාමී සාමාජික ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. යාවත්කාමී සාමාජික මුදල වර්ෂ 5 ක වාර්ෂික සාමාජික මුදලට සමාන වේ. යාවත්කාමී සාමාජිකත්වය ලබාගත් දිනයේදී මෙම මුදල එකවර ගෙවිය යුතු වේ.
- යාවත්කාමී සාමාජික මුදල්, එය ලද වසරේ සිට වසර 10 ක් පුරා සමානව ආදායම ලෙස හඳුනාගැනීම සංගමයේ ප්‍රතිපත්තිය වේ.
- දැනට සිටින සාමාජිකයන් 50 දෙනෙකු සහ නව සාමාජිකයන් 10 දෙනෙකු 2023.04.01 දින නියමිත මුදල ගෙවමින් යාවත්කාමී සාමාජිකත්වය ලබාගන්නා ලදී.

වාර්ෂික සාමාජික මුදල්:

- 2023.04.01 දිනට කලින් ලද සාමාජික මුදල් හෝ ගිණිහිටි සාමාජික මුදල් හෝ නොවී ය.
- නව යාවත්කාමී සාමාජිකයන් 10 දෙනා හැර වෙනත් කිසිදු නව සාමාජිකයකු වර්ෂය තුළදී සංගමයට ඇතුළත් නොවී ය.
- සාමාජිකයන් 140 දෙනෙකු ප්‍රචරිත වර්ෂය සඳහා වාර්ෂික සාමාජික මුදල් ගෙවූ අතර, එයින් 15 දෙනෙකු ඉදිරි වර්ෂය සඳහා ද සාමාජික මුදල් ගෙවන ලදී.
- ඉතිරි සාමාජිකයන් 10 දෙනා ප්‍රචරිත වර්ෂය සඳහා සාමාජික මුදල් ගෙවීමට අපොහොසත් විය.

පරිත්‍යාග:

- ක්‍රීඩා මධ්‍යස්ථානයක් නැතිම සඳහා 2023.07.01 දින සුබසාධක සංගමයට රු. 1 000 000 ක පරිත්‍යාගයක් ලැබුණි. මෙම පරිත්‍යාගයෙන්, ක්‍රීඩා මධ්‍යස්ථානය සැලසුම් කිරීමට 2023.10.01 දින රු. 100 000 ක් ගෙවන ලදී. ක්‍රීඩා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු 2024.01.01 දින ආරම්භ කරන ලද අතර, 2024.03.31 දිනට එදිනට නිම කරන ලද වැඩ සඳහා කොන්ත්‍රාත්කරුට රු. 400 000 ක් ගෙවිය යුතු විය.
- පරිත්‍යාගවලින් වර්ෂයක් තුළදී භාවිත කරන ලද ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ආදායම ලෙස හඳුනාගැනීම සංගමයේ ප්‍රතිපත්තිය වේ.

අවශ්‍ය වන්නේ:

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සුබසාධක සංගමයේ පහත ගිණුම්:

- (1) යාවත්කාමී සාමාජික අරමුදල් ගිණුම
- (2) සාමාජික මුදල් ගිණුම
- (3) පරිත්‍යාග අරමුදල් ගිණුම

(ලකුණු 10 යි)

(මුළු ලකුණු 40 යි)

4. (අ) සීමිත අමරන් (පොද්ගලික) සමාගම වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. මෙම සමාගම භාණ්ඩ ගැනුම් ණය පදනමට පමණක් සිදුකරන අතර, භාණ්ඩ විකුණුම් ණය පදනමට මෙන්ම අත්පිට මුදලට ද සිදු කරයි. මෙම සමාගම එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත.

2024.01.01 දිනට පොදු ලෙජරයේ ගිණුම් කිහිපයක ශේෂ පහත දී ඇත.

	රු.'000
මුදල් ගිණුම	80
වෙළෙඳ ණයගැති පාලන ගිණුම	295
වෙළෙඳ ණයහිමි පාලන ගිණුම	118
VAT පාලන ගිණුම - බැර ශේෂය	27

පහත ගනුදෙනු 2024 ජනවාරි මාසය තුළදී ව්‍යාපාරයේ සිදු වී ඇත.

(i) මාසය තුළදී විකුණුම් :

	වටිනාකම (රු.'000)	විකුණුම් තුළ ඇතුළත් VAT (රු.'000)
ණයට විකුණුම් :		
- විමල් වෙළෙන්දෙක්	708	108
- සීමිත හෙලන් සමාගම	472	72
අත්පිට විකුණුම්	236	36

(ii) මාසය තුළදී ගැනුම් :

	වටිනාකම (රු.'000)	ගැනුම් තුළ ඇතුළත් VAT (රු.'000)
සීමිත අශෝකා සමාගම	826	126
සමගි වෙළෙන්දෙක්	590	90

(iii) මාසය තුළදී මුදල් ලැබීම් සහ ගෙවීම් :

	වටිනාකම (රු.'000)
මුදල් ලැබීම් :	
ආරම්භක වෙළෙඳ ණයගැතියන්ගෙන්	295
විමල් වෙළෙන්දෙකුගෙන් (රු. 25 000 ක මුදල් වට්ටමක් ලබා දීමෙන් පසුව)	683
අත්පිට විකුණුම්වලින්	236
මුදල් ගෙවීම් :	
ආරම්භක වෙළෙඳ ණයහිමියන්ට	118
ආරම්භක ගෙවිය යුතු VAT	27
සීමිත අශෝකා සමාගමට (රු. 30 000 ක මුදල් වට්ටමක් ලබා ගැනීමෙන් පසුව)	796
මෙහෙයුම් වියදම්	500

අවශ්‍ය වන්නේ:

(1) 2024 ජනවාරි මාසය සඳහා පහත මූලික සටහන් පොත්:

- (i) මුදල් ලැබීම් ජර්නලය
- (ii) මුදල් ගෙවීම් ජර්නලය
- (iii) විකුණුම් ජර්නලය
- (iv) ගැනුම් ජර්නලය

(2) ඉහත මූලික සටහන් පොත්වල එකතුන් පොදු ලෙජරයට පිටපත් කිරීම සඳහා සංලක්ෂ්‍යය ද සහිතව ජර්නල් සටහන් (ලකුණු 20 යි)

(ආ) පහත තොරතුරු සීමිත සාරා පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටා ගන්නා ලදී.

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා: රු.'000

විකුණුම්	2 000
විකුණුම් පිරිවැය	1 200
පොලී වියදම්	30
වර්ෂය සඳහා ආදායම් බදු	70
බදු පසු ලාභය	180

2024.03.31 දිනට: රු.'000

දේපළ, පිරිසිදු සහ උපකරණ	520
තොග	150
වෙළෙඳ ලැබිය යුතු දෑ	200
මුදල් හා මුදල් සමාන දෑ	80
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	300
රඳවාගත් ඉපැයුම්	200
12% ණයකර	250
ජංගම වගකීම්	200

අතිරේක තොරතුරු:

- 2023.04.01 දිනට තොගය රු. 250 000 ක් විය.
- 2023.04.01 දිනට වෙළෙඳ ලැබිය යුතු දෑ රු. 300 000 ක් විය.
- සියලු විකුණුම් ණය පදනම මත සිදුකෙරේ.
- වසරක් සඳහා වැඩ කරන දින 360 ක් බව උපකල්පනය කරන්න.

අවශ්‍ය වන්නේ:

2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත අනුපාත:

- | | |
|----------------------------------|---------------------------|
| (1) දළ ලාභ අනුපාතය | (2) ශුද්ධ ලාභ අනුපාතය |
| (3) තොග පිරිවැටුම් අනුපාතය | (4) ක්ෂණික වත්කම් අනුපාතය |
| (5) හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය | (6) ණය එකතු කිරීමේ කාලය |
| (7) ණය අනුපාතය | |

(ඔබතු 10 යි)

(ඉ) සමාගමක් විසින් රු. 2 500 000 ක් පිරිවැය වූ යන්ත්‍රයක් මිල දී ගැනීමේ ව්‍යාපෘතියක් සලකා බලමින් සිටී. යන්ත්‍රය වර්ෂ 5 ක කාලයක් සඳහා භාවිත කිරීමට අපේක්ෂා කෙරේ. 5 වන වර්ෂය අවසානයේදී මෙම යන්ත්‍රයේ අපේක්ෂිත සුන්බුන් අගය රු. 500 000 ක් වේ.

අපේක්ෂිත විකුණුම් (ඒකකවලින්) පහත පරිදි වේ.

වර්ෂය	1	2	3	4	5
විකුණුම් (ඒකක)	7 000	8 000	9 000	6 500	4 000

ඒකකයක විකුණුම් මිල රු. 500 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම විකුණුම් මිල 4 වන සහ 5 වන වර්ෂවලදී පිළිවෙලින් රු. 600 ක් සහ රු. 750 දක්වා වැඩි වේ යැයි අපේක්ෂා කෙරේ. වාර්ෂික සාප්පු මෙහෙයුම් පිරිවැය විකුණුම් අයභාරයෙන් 50% ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ක්ෂය ද ඇතුළුව වාර්ෂික වක්‍ර පිරිවැය රු. 1 100 000 ක් ලෙසට ඇස්තමේන්තු කර ඇත. සමාගම විසින් යන්ත්‍ර සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලබයි.

ආයෝජනයේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10% ක් වන අතර එහි වට්ටම් සාධක පහත පරිදි වේ.

වර්ෂය	1	2	3	4	5
වට්ටම් සාධකය (ආසන්න දශම ස්ථාන දෙකකට)	0.91	0.83	0.75	0.68	0.62

අවශ්‍ය වන්නේ:

- (1) ව්‍යාපෘතියේ අපේක්ෂිත වාර්ෂික මුදල් ගලාඒම් සහ ගලායාම් එක් එක් මුදල් ප්‍රවාහ අයිතම වෙන වෙනම දක්වමින්
- (2) ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය (NPV)
- (3) ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව මෙම ව්‍යාපෘතියෙහි ආයෝජනය කිරීම සඳහා නිර්දේශය (ඔබතු 10 යි)
(මුළු ඔබතු 40 යි)

5. (අ) ලාල් සහ පියල් වෙළෙඳ ව්‍යාපාරයක හවුල්කරුවන් වේ. හවුල් ව්‍යාපාර ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ.
- ලාභාලාභ සම සමච බෙදාගැනීමට හවුල්කරුවන් හිමිකම් ලබයි.
 - සෑම හවුල්කරුවකුම ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත 10% ක වාර්ෂික පොලියක් ලැබීමට හිමිකම් ලබයි.
 - සෑම හවුල්කරුවකුම රු. 100 000 ක මාසික වෙනත්යකට හිමිකම් ලබයි.
 - හවුල් ව්‍යාපාරයට සපයනු ලබන ණය සඳහා 10% ක වාර්ෂික පොලියක් ලැබීමට හවුල්කරුවන් හිමිකම් ලබයි.

2024.03.31 දිනට හවුල් ව්‍යාපාරයෙහි ශේෂ පිරික්සුම පහත දී ඇත.

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
විකුණුම්		15 400
විකුණුම් පිරිවැය	6 000	
තොගය (භෞතික තොගය මත පදනම්ව).....	700	
පරිපාලන වියදම්	3 800	
බෙදාහැරීමේ වියදම්	2 200	
වෙනත් වියදම්	600	
දේපළ, පිරිසිදු සහ උපකරණ - ධාරණ වටිනාකම	8 000	
මුදල්	2 500	
ණය - ලාල්		1 000
2023.04.01 දිනට ප්‍රාග්ධන ගිණුම්:		
ලාල්		4 000
පියල්		2 000
2023.04.01 දිනට ජංගම ගිණුම්:		
ලාල්		700
පියල්		100
අවිනිශ්චිත ගිණුම		600
	<u>23 800</u>	<u>23 800</u>

අතිරේක තොරතුරු:

- හවුල් ව්‍යාපාරයේ කළමනාකරු වන කමල් 2024.03.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි හවුල්කරුවකු ලෙස බඳවා ගන්නා ලදී. නව හවුල් ව්‍යාපාරයේ ද ලාභාලාභ සම සමච බෙදාගැනීමට හවුල්කරුවන් එකඟ විය. මෙදිනට හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 2 400 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. කෙසේ වුව ද, කීර්තිනාමය ගිණුම්ගත කර නොමැත.
- කමල්, ඔහුගේ සේවා ගිවිසුමට අනුව රු. 1 000 000 ක වාර්ෂික ප්‍රසාද දීමනාවකට හිමිකම් ලැබී ය. ප්‍රචරිත වර්ෂය සඳහා මෙම ප්‍රසාද දීමනාව ගෙවා හෝ ගිණුම් පොත්වල සටහන් කර හෝ නොමැත. මෙම ප්‍රසාද මුදල කමල්ගේ ප්‍රාග්ධනය ලෙස සැලකීමට සියලු හවුල්කරුවන් එකඟ විය.
- ප්‍රචරිත වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත පොලිය වෙනත් වියදම්වලට හර කර අවිනිශ්චිත ගිණුමට බැර කර ඇත.
- වර්ෂය තුළදී ලාල් විසින් මාස හයක වේතන මුදලින් ලබාගෙන ඇත. තවද, පියල් ප්‍රචරිත වර්ෂය සඳහා සම්පූර්ණ වේතනය සහ 2024 අප්‍රේල් මාසය සඳහා වේතනය ද වර්ෂය තුළදී මුදලින් ලබාගෙන ඇත. හවුල්කරුවන් විසින් මුදලින් ලබාගත් මුළු වේතන පරිපාලන වියදම් තුළ සටහන් කර ඇත.
- ලාල් විසින් ලබා දී තිබූ ණය මුදල මත ප්‍රචරිත වර්ෂය සඳහා පොලිය ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොමැත.
- වර්ෂය තුළදී ලාල් සහ පියල් පිළිවෙලින් පිරිවැය රු. 300 000 ක සහ රු. 200 000 ක භාණ්ඩ ඔවුන්ගේ පෞද්ගලික භාවිතය සඳහා හවුල් ව්‍යාපාරයෙන් ලබාගෙන ඇත. ගිණුම් පොත්වල මේ සම්බන්ධයෙන් ගැළපීමක් සිදුකර නොමැත.
- වර්ෂය තුළදී කමල් විසින් පිරිවැය රු. 100 000 ක් වූ භාණ්ඩ ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා ලබාගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් ගැළපීමක් ගිණුම් පොත්වල සිදුකර නොමැත. කමල් හවුල්කරුවකු ලෙස බඳවා ගන්නා අවස්ථාවේදී ඔහු ලබාගෙන තිබූ භාණ්ඩ හවුල් ව්‍යාපාරය විසින් ඔහුට ලබාදුන් කාන්තයක් ලෙස සැලකීමට අනෙකුත් හවුල්කරුවන් එකඟ විය.

අවශ්‍ය වන්නේ:

- 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයෙහි ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ට කරන ලද විස්තරයන් ද ඇතුළත්ව)
- 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් හා ජංගම ගිණුම් (ලකුණු 30 යි)

(අ) ගාමිණි උපදේශන සේවා සපයන ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබේ. මෙම ව්‍යාපාරයෙහි සියලුම මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලබයි. 2023.12.31 දිනට ව්‍යාපාරයෙහි මුදල් ගිණුමේ හර ශේෂය රු. 35 800 ක් විය. කෙසේ වුව ද, මෙදිනට බැංකු ප්‍රකාශනයෙහි ශේෂය මුදල් ගිණුමේ ශේෂය සමග එකඟ නොවී ය. බැංකු ප්‍රකාශනය 2024.01.03 දින ලැබුණි.

පසුව කරන ලද විමර්ශනයේදී පහත හේතු නිසා මෙම වෙනස සිදු වී ඇති බව අනාවරණය විය.

- 2023.12.15 දින රු. 60 000 ක උපදේශන සේවා ආදායමක් සෘජුවම බැංකුවට ප්‍රේෂණය කර ඇත.
- 2023.12.20 දින බැංකුව විසින් කාර්යාල ගොඩනැගිලි රක්ෂණය සඳහා රු. 25 000 ක ස්ථාවර නියෝග මත ගෙවීමක් සිදුකර ඇත.
- 2023.12.27 දින ගෙවල් කුලී ගෙවීම සඳහා නිකුත් කළ රු. 80 000 ක චෙක්පතක් මුදල් ගෙවීමේ ජර්නලයේ දෙවරක් සටහන් කර ඇත.
- 2023.12.28 දින බැංකු ගාස්තු රු. 1 000 ක් බැංකුව විසින් ජංගම ගිණුමට හර කර ඇත.
- 2023.12.29 දින විදුලි ගාස්තු ගෙවීම සඳහා නිකුත් කළ රු. 25 000 ක චෙක්පතක්, අත්සනෙහි වරදක් නිසා බැංකුව විසින් අගරු කර ඇත.
- 2023 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ ණයගිවියකට නිකුත් කළ රු. 50 000 ක චෙක්පතක් 2023.12.31 දින වන විටත් ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් කර නොතිබුණි.
- වෙළෙඳ ණයගැතියකුගෙන් ලද රු. 45 000 ක චෙක්පතක් 2023.12.30 දින බැංකුවේ තැන්පත් කර ඇති නමුත්, එය 2023.12.31 දින වන විටත් උපලබ්ධි වී නොතිබුණි.

සෘජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත ගෙවීම් සහ බැංකු ගාස්තු මුදල් ගිණුමෙහි සටහන් කරනු ලබන්නේ බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසුව ය. අගරු වූ චෙක්පත සඳහා කිසිදු ගැළපීමක් මුදල් ගිණුමෙහි සිදු කර නොමැත.

අවශ්‍ය වන්නේ:

- (1) මුදල් ශේෂය සංශෝධනය කිරීමට අවශ්‍ය ගැළපුම් දක්වමින් 2023.12.31 දිනෙන් අවසන් මාසය සඳහා මුදල් ගිණුම
- (2) 2023 දෙසැම්බර් මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශනය

(කෙණ්ඩ 10 සි)
(මුළු කෙණ්ඩ 40 සි)

6. (අ) පහත තොරතුරු සීමිත දේශානි පොදු සමාගමේ 2024.03.31 දිනට සහ 2023.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනවලින් උපුටා ගන්නා ලදී.

	2024.03.31 දිනට (රු.'000)	2023.03.31 දිනට (රු.'000)
දේපළ, පිරිසත සහ උපකරණ - ධාරණ වටිනාකම	23 500	19 750
භාවිත අයිතිය සහිත වත්කම් - ධාරණ වටිනාකම	12 000	7 000
තොග	7 500	5 400
වෙළෙඳ ලැබිය යුතු දෑ	6 500	3 250
මුදල් හා මුදල් සමාන දෑ	1 500	1 100
කල්බදු වගකීම්	8 900	5 500
වෙළෙඳ ගෙවිය යුතු දෑ	3 000	4 000
ගෙවිය යුතු ආදායම් බදු	700	550
රඳවාගත් ඉපයුම්	7 400	6 450

අතිරේක තොරතුරු:

- (i) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙළින් රු. 5 500 000 ක් සහ රු. 4 300 000 ක් විය.
- (ii) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දේපළ, පිරිසත සහ උපකරණ, හා භාවිත අයිතිය සහිත වත්කම් මත ක්ෂය පිළිවෙළින් රු. 2 800 000 ක් සහ රු. 1 400 000 ක් විය.
- (iii) 2023.10.01 දින සමාගම විසින් රු. 800 000 ක ලාභයක් සහිතව මෝටර් රථයක් අත්පිට මුදලට විකුණන ලදී. මෙදිනට මෙම මෝටර් රථයෙහි ධාරණ වටිනාකම රු. 2 600 000 ක් විය. තවද, ප්‍රවර්තන වර්ෂය තුළදී සමාගම විසින් අත්පිට මුදලට යන්ත්‍රයක් මිල දී ගෙන ඇත.

- (iv) සමාගම විසින් මෝටර් රථයක භාවිත අයිතිය ලබාගැනීම සඳහා 2023.04.01 දින නව කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. මේ සඳහා මූලික ගෙවීමක් ද මෙදින සිදුකර ඇති අතර මෙදිනට කල්බදු ගෙවීම්වල වර්තමාන අගය රු. 5 400 000 ක් විය.
- (v) රු. 900 000 ක කල්බදු පොලිය ද ඇතුළත්ව කල්බදු වාරික 2024.03.31 දින ගෙවා ඇත.
- (vi) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සමාගම විසින් සිදුකර ඇති කොටස් නිකුත් කිරීම් පහත පරිදි වේ.
- රු. 8 500 000 ක මුදල් ප්‍රතිස්ථාපකට මහජන කොටස් නිකුත්වත්
 - රු. 2 500 000 ක රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනික කරමින් කොටස් නිකුත් කිරීම
- (vii) ප්‍රවර්තන වර්ෂය තුළදී සමාගම විසින් අතුරු ලාභාංශයක් ද ගෙවා ඇත.

අවශ්‍ය වන්නේ:

'LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය' ප්‍රමිතයට අනුව 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත දේශානි පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ඇති වූ මුදල් ප්‍රවාහ පෙන්වුම් කිරීමේදී වක්‍ර ක්‍රමය භාවිත කරන්න).

(කෙටුම් 20යි)

- (ආ) පෙර පාසලක කළමනාකාරිත්වය විසින් 2025 ජනවාරි මාසයේදී ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට සැලසුම් කරයි. පෙර පාසලෙහි සිසුන් ගණන 70 ක් වේ. මෙම ක්‍රීඩා උත්සවයේ ඇස්තමේන්තු කරන ලද පිරිවැය පහත පරිදි වේ.

	රු.
ශිෂ්‍යයකු සඳහා ක්‍රීඩා නිල ඇඳුමක පිරිවැය	6 000
ශිෂ්‍යයකු සඳහා ආහාර පාර්සලයක පිරිවැය.....	400
ශිෂ්‍යයකු සඳහා සහභාගිත්ව සහතික පත්‍රයක මුද්‍රණ පිරිවැය	100
ක්‍රීඩා ඉසව් සඳහා ත්‍යාග පිරිවැය	30 000
පුටු කුලියට ගැනීමේ සහ සැරසිලි පිරිවැය	40 000
ක්‍රීඩා පිටිය සැකසීමේ පිරිවැය	25 000
ශබ්ද විකාශන යන්ත්‍රය කුලියට ගැනීමේ පිරිවැය	10 000
අමුත්තන් සඳහා ආහාර පිරිවැය	55 000

අතිරේක තොරතුරු:

පහත ප්‍රභවයන්ගෙන් ක්‍රීඩා උත්සවයේ පිරිවැය ආවරණය කරගැනීමට අපේක්ෂා කෙරේ.

- මෙම පෙර පාසලෙහි ආදි ශිෂ්‍යයන්, ක්‍රීඩා උත්සවය සඳහා සහභාගි වන සෑම ශිෂ්‍යයකුගේම ක්‍රීඩා නිල ඇඳුම සඳහා රු. 2 000 බැගින් පරිත්‍යාග කිරීමට එකඟ වී ඇත.
- ක්‍රීඩා උත්සවයේ ශබ්ද විකාශන යන්ත්‍රයේ සම්පූර්ණ කුලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට පෙර පාසලෙහි කළමනාකරණ මණ්ඩලයේ සභාපතිතුමා එකඟ විය.
- ඉතිරි මුදල ආවරණය කරගැනීම සඳහා සහභාගිවන සෑම ශිෂ්‍යයකුගෙන්ම ගාස්තුවක් අය කෙරේ.

අවශ්‍ය වන්නේ:

පෙර පාසල විසින් දැරිය යුතු පිරිවැය අයිතම සැලකිල්ලට ගෙන පහත සඳහන් දෑ ගණනය කරන්න.

- (1) ක්‍රීඩා උත්සවයේ මුළු ස්ථාවර පිරිවැය
- (2) ශිෂ්‍යයකු සඳහා විචලන පිරිවැය
- (3) එක් ශිෂ්‍යයකුගෙන් රු. 7 500 ක ගාස්තුවක් අය කරයි නම්, මුළු පිරිවැය ආවරණය කිරීමට ක්‍රීඩා උත්සවය සඳහා සහභාගි විය යුතු ශිෂ්‍යයන් සංඛ්‍යාව
- (4) ක්‍රීඩා උත්සවය සඳහා පෙර පාසලේ සියලුම ශිෂ්‍යයන් සහභාගිවන්නේ නම් සහ එක් ශිෂ්‍යයකුගෙන් රු. 7 500 ක ගාස්තුවක් අය කරයි නම් අපේක්ෂිත අතිරික්තය
- (5) එක් ශිෂ්‍යයකුගෙන් රු. 9 500 ක් අය කරයි නම් සහ ක්‍රීඩා උත්සවය සඳහා සිසුන් 55 දෙනෙකු සහභාගි වන්නේ නම්, ආරක්ෂිත ආන්තිකය (ශිෂ්‍ය සංඛ්‍යාවෙන්)
- (6) ස්ථාවර පිරිවැයෙන් කොටස්කර ඇවරණය කිරීම සඳහා රු. 45 000 ක පරිත්‍යාගයක් ලැබෙයි නම් සහ ක්‍රීඩා උත්සවය සඳහා සිසුන් 60 දෙනෙකු සහභාගි වන්නේ නම්, මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා එක් ශිෂ්‍යයකුගෙන් අය කළ යුතු ගාස්තුව

(කෙටුම් 20යි)

(10) WWW.PastPapers.Wiki (10) (මුද්‍ර කෙටුම් 40යි)